

බස්නාහිර පලාත් රාජ්‍ය සේවයේ කාමිකරම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (අර්ධ ශිල්පීය) සේවා ගණයේ මි මැයි පාලක තනතුර සඳහා වන බදවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාලනය

1. සම්බන්ධ ආයතන

1.1. දෙපාර්තමේන්තුව

යොමු අංකය : 1/2/6/15 දිනය: 2013.04.10

1.2. අමාන්ත්‍යාංශය

යොමු අංකය : මා/අරාප/101 දිනය: 2013.07.23

1.3. කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තනතුර අනුමත කිරීම

යොමු අංකය : DMS/D/ඡය/11/2 දිනය: 2012.12.19

1.4. ප්‍රධාන ලේකම (ඒ.ඩ.) නිර්දේශය

යොමු අංකය : 1/1/ක්/1/4/5 දිනය 2013.07.15

1.5. වැටුප් හා ගේවා සංඛ්‍යා නොමිශන් යහාවේ නිර්දේශය

යොමු අංකය : දිනය

1.6. බස්නාහිර පලාත් සඳහා රාජ්‍ය සේවා නොමිශන් යහාවේ නිර්දේශය

යොමු අංකය : 1/4/2/5/85 දිනය 2013.09.12

1.7. ගරු ආණ්ඩුකාරණුමාග්‍රෑ අනුමැතිය

යොමු අංකය : දිනය

2. පත්‍රිකීම් බලධාරයා

:- ලේකම්, කාමිකරම අමාන්ත්‍යාංශය, බස්නාහිර පලාතා.

ක්‍රියාත්මක වන දිනය

:- ගරු ආණ්ඩුකාරණුමා අනුමත කළ දින පිට ක්‍රියාත්මක ලද.

3. සේවා ගණය පිළිබඳ විස්තර

3.1. සේවා ගණය - ප්‍රාථමික (අර්ධ ශිල්පීය)

3.2. ග්‍රේන් - III, II, I සහ විශේෂ

3.3. පැවරණ කාර්යයන් පිළිබඳ පොදු නිර්වචනය :-

ආයතනයන් හා කාර්යයන් අවබෝධන සාමූද්‍ය අවශ්‍ය වන මූලික පහසුකම සම්පාදනයට අදාළ වන ඉදිකිරීම, නඩුන්න හා අදුන්වැඩියා වැනි කාර්යයන් අනුරින් තාන්ත්‍රික හා ව්‍යාස්ථීය අධ්‍යාපන නොමිශන් සඳහා විසින් නිශ්චිත කාරණා ලැබේ ඇති පරිදි රාත්‍රික ව්‍යාස්ථීය කුසලතාවන් (NVQ) දෙවැනි හෝ තුන්ලේනි මට්ටමේ පුරිණකා / කාර්මික නිපුණතාවන් අවශ්‍ය සාම්පූර්ණ වූ කාර්යයන් මෙම සේවා ගණයට පැවරේ. මෙම කාර්යයන් අනුරින් පත්‍රිකීම් බලධාරයා විසින් ඒ ඒ තනතුරට අදාළව විශේෂ නොවන කාර්යයන් මෙම තනතුරට පැවරේ.

3.4. කාර්යයන් පැවරීම

අශ්‍රේණීයන් ග්‍රේන්යට කාර්යයන් පැවරීමක් සිදු නොකරන අතර මෙම සේවා ගණයට පැවරණ කාර්යයන් අතරින් සිනැම ග්‍රේන්යක නිශ්චිත පැවරණයක් දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් පවත්වා ලැබේ.

4. තනතුරක ජ්‍යෙෂ්ඨ ප්‍රධානය - ඒවා, විශ්වාස වැටුප් යනිතය.

අනුමත කරම් / තොකරම්.

දිනය

2013.11.12

විසින්  
චාලුවා මිල්ලා  
ආණ්ඩුකාරණ.  
බස්නාහිර පලාතා.

5. වැටුප්

- 5.1. වැටුප් කේත අංකය - රාජ්‍ය පරිපාලන විකුණුල් අංශය මි. එල්. 2-2006 න් වැටුප් බණ්ඩය
- 5.2. වැටුප් පරිමා ගණනා -  
III, II, I, විශේෂ ග්‍රේනි- රු.12210-10 X 130 – 10 X 145 – 10 X 160 -12 X 170 -18600

5.3. ග්‍රේනි තුමයට අදාළ ආරම්භක වැටුප් පියවර

ග්‍රේනිය	අදාළ ආරම්භක වැටුප් පියවර	
III	පියවර 01	රු. 12210
II	පියවර 12	රු. 13655
I	පියවර 22	රු. 15120
විශේෂ	පියවර 32	රු. 16730

6. සේවා ගණයට අයන් තහනුරු/ තහනුරු

- 6.1. අනුමත තහනුරු නාම, අනුමත තහනුරු සංඛ්‍යාව හා ඒවාට පැවැරන කාර්යයන්

අනුමත තහනුරු නාම	තහනුරු අනුමත ග්‍රේනි	අනුමත තහනුරු සංඛ්‍යාව	කාර්යයන්
මි. මැයිසි පාලක	III II I විශේෂ	2	කෘෂිකරීම දදාළ තෙවෙන්තුවේ මිමැයි පාලනය හා ඒ ආශ්‍රිත කාර්යයන් ඉඩ කිරීම

6.2. ඒකාබද්ධ නිලධාර සංඛ්‍යාව: 2

ග්‍රේනියෙන් ග්‍රේනියට උසස් කිරීමේ කාර්යය සඳහා III, II, I, විශේෂ ග්‍රේනි සියල්ල ඒකාබද්ධ නිලධාර සංඛ්‍යාවට අයන් සේ සැලකේ.

7. බදවා ගැනීමේ තුමය

- 7.1. බදවා ගැනීනා ප්‍රතිග්‍රීහයන් : පවත්නා පූර්ණ සංඛ්‍යාවන්

ඩාරාව	ප්‍රතිග්‍රීහය
විවාහ	100%
සිමින	-
කුසලතා	-

## 7.2. ටිවෝ බදවා ගැනීම

### 7.2.1. බදවා ගණනා ලේඛිය: III ලේඛිය

#### 7.2.2. පුදුපුකම් :

##### 7.2.2.1. අධ්‍යාපන පුදුපුකම්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර යාමානය පෙළ විභාගයේදී අදවිරකට ගොවැඩී වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් සහිතව විෂයයන් ගයක් සමඟ වි නිවිය යුතුය. (එක්වර විෂයයන් පහ (05) ක් සමඟ වි නිවිම අනිවාර්ය මේ.)

##### 7.2.2.2. වෘත්තීය පුදුපුකම් :

කාමිකර්ම දෙපාර්තමේන්තුවේ පුදුණු ආයතනයක සේ රජය විසින් පිළිගත් ආයතනයක කාමිකර්ම පාඨමාලාවකින් මේ මැයි 05 එක පුදුණුවක් උපා නිවිය යුතු අතර, ඒ බව සහතිකයකින් සහාය කළ යුතුය.

##### 7.2.2.3. පළපුරුද්ද; අදාළ ගොවේ

##### 7.2.2.4. කාමික පුදුපුකම් :

යුම අපේක්ෂකයෙකුම බස්නාහිර පලාත තුළ සේවය කිරීමට සහ තහනුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ගාරීරික යහ මානයික යෝග්‍යතාවයකින් යුත්ත විය යුතුයි.

##### 7.2.2.5. ලෙනන්

I. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.

II. යහපත් විරිකයකින් යුත්ත විය යුතුය.

III. අයදුම්පත් භාරගත්තා අවසාන දිනට පුරවාසන්න වසර 03ක කාලය තුළ බස්නාහිර පලාත තුළ ස්ථිර පදිංචිය නිවිය යුතුය.

#### 7.2.3. වයස :-

##### 7.2.3.1. අවම සීමාව - අයදුම්පත් භාරගත්තා අවසන් දිනට අවුරුදු 18 ව ගොඩු.

##### 7.2.3.2. උපරිම සීමාව - අවුරුදු 45 ව ගොවැඩී විය යුතුය.

දැනට රැඳෙයි සේ පලාත් රාජ්‍ය අස්ථිර ස්ථිර සේවය නියුත්කුවින්ට උපරිම වයස සීමාව බල ගොඩුවැන්වේ.

#### 7.2.4. බදවා ගැනීමේ ක්‍රමය: විෂ්වාසාන සම්මුඛ පරීක්ෂණයකිනී

##### 7.2.4.1. ලිඛිත විභාගය: අදාළ ගොවේ.

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමඟ ලකුණු ප්‍රමාණය

##### 7.2.4.1.1. පටන්වන බලධාරයා

##### 7.2.4.2. වෘත්තීය පරීක්ෂණය: අදාළ ගොවේ

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමඟ ලකුණු ප්‍රමාණය

##### 7.2.4.2.1. පටන්වන බලධාරයා : අදාළ ගොවේ.

7.2.4.3. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.  
ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු

7.2.4.3.1. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරය : අදාළ නොවේ.

7.2.4.4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය :

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන පිරිස	උපරිම ලකුණු ප්‍රමාණය	නොරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
බද්ධාගැනීමේ මූලික අධ්‍යාපන පුදුසුකම් ලෙස දක්වා ඇති අධ්‍යායන පෙළු සහතික පත්‍ර (සා/පෙ) විභාගයේදී සාමාර්ථ ලබාගතන ඇති විෂයයන් හිස හා සම්මාන දෙකට අම්තරව සම්ස්ව ඇති විෂයයන් යදානා ලබාදූති සාමාර්ථ සාමාන්‍ය විෂයයන් දක් (02) ක උපරිමයකට යටත්ව ලකුණු ලබාදේ.	10	70%
<ul style="list-style-type: none"> <li>• සාමාන්‍ය සාමාර්ථයකට ලකුණු = 02</li> <li>• සම්මාන සාමාර්ථයකට ලකුණු = 03</li> <li>• අධි සම්මානයකට ලකුණු = 04</li> <li>• විශිෂ්ට සම්මානයකට ලකුණු = 05</li> </ul>		
මි මැයි පාලනය පිළිබඳ අවබෝධය	20	
මි මැයි පාලනය පිළිබඳ යෝජා අත්දැකීම	15	
පොරුණය	05	
මුළු ලකුණු	50	

සටහන: මෙම සම්මුඛ පරික්ෂණයේදී බද්ධාගැනීමේ පරිපාලිත අභ්‍යුලව පළකරනු ලබන නිලධාරී / දැන්වීමේ යදහන් පුදුසුකම් සපුරා නිශ්චිත යන්න හා තනතුරව අදාළ රාජකාරී ඉටුකිරීමට සුදුසු කාධික යෝගතාවයකින් පසුවන්නේද යන්න පිළිබඳව පරික්ෂා කර බලනු ඇත.

7.2.4.4.1. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරන බලධාරය, - ගේකම්, කාමිකර්ම අමාන්‍යායය, බේතානිර පළාත

7.2.4.5. අයදුම්පත් කැඳවීමේ ක්‍රමය -

රජයේ ගැසට පත්‍රයේ දැන්වීම පළකිරීම මගින් හෝ ප්‍රසිද්ධ ප්‍රවිත්පත්වල පළකරනු ලබන දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවනු ලැබේ.

7.3 සිමික බදවා ගැනීම : අදාළ නොවේ.

7.3.1 බදවා යන්නා ගුෂ්කිය. : අදාළ නොවේ.

7.3.2 පුදුසුකම් : අදාළ නොවේ.

7.3.2.1 අධ්‍යාපන පුදුසුකම්

7.3.2.2 වෘත්තීය පුදුසුකම්

7.3.2.3 පලපුරුද්ද

7.3.2.4 කායික පුදුසුකම්

7.3.2.5 ටෙනැන්

7.3.3 වයය : අදාළ නොවේ.

7.3.3.1 අවම සීමාව

7.3.3.2 උපරිම සීමාව

7.3.4 බදවාගැනීමේ ක්‍රමය : අදාළ නොවේ.

7.3.4.1 ලිඛිත විභාගය

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.3.4.1.1 පවත්වන බලධාරයා : අදාළ නොවේ.

7.3.4.2 වෘත්තීය පරික්ෂණය. : අදාළ නොවේ.

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.3.4.2.1 පවත්වන බලධාරයා : අදාළ නොවේ.

7.3.4.3 සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු

7.3.4.3.1 සාමාන්‍ය සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරයා : අදාළ නොවේ.

7.3.4.4 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය: අදාළ නොවේ,

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන සිරස	උපරිම ලකුණු ප්‍රමාණය	නොරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය

7.3.4.4.1 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරයා: අදාළ නොවේ.

7.3.5 අයදුම්පත් කැදිවීමේ ක්‍රමය: අදාළ නොවේ.

7.4 කුසලතා පදනම මත බඳවා ගැනීම. : අදාළ නොවේ.

7.4.1 බඳවාගත්තා ගෝණිය. : අදාළ නොවේ.

7.4.2 පුදුසුකම් : අදාළ නොවේ.

7.4.2.1 අධ්‍යාපන පුදුසුකම්

7.4.2.2 ව්‍යාප්තිය පුදුසුකම්

7.4.2.3 පළපුරුද්ද

7.4.2.4 කායින පුදුසුකම්

7.4.2.5 ගෙවනාන්

7.4.3 වයස : අදාළ නොවේ.

7.4.3.1 අවම සීමාව

7.4.3.2 උපරිම සීමාව

7.4.4 බඳවාගැනීමේ ක්‍රමය : අදාළ නොවේ.

7.4.4.1 ලිංග විභාගය

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.4.4.1.1 පවත්වන බලධාරයා : අදාළ නොවේ.

7.4.4.2 ව්‍යාප්තිය පරික්ෂණය.

විෂයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය

7.4.4.2.1 පවත්වන බලධාරයා : අදාළ නොවේ.

7.4.4.3 යාමානාස සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

ශ්‍රී ප්‍රජා ගැනීමට අවබෝධන අරමුණු

7.4.4.3.1 යාමානාස සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරයා : අදාළ නොවේ.

7.4.4.4 වූෂ්‍යගත සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

ලකුණු ලබා අදාළ ලබන ප්‍රධාන ඕරිය	උපරිම ලකුණු ප්‍රමාණය	සොරු ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය

7.4.4.4.1 වූෂ්‍යගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරයා : අදාළ නොවේ.

7.4.5 අයදුම්පත් කැඳවීමේ ක්‍රමය : අදාළ නොවේ.

## 8. කාර්යක්ෂමතා කඩුම්

### 8.1.

කුමන කාර්යක්ෂමතා කඩුමද යන වග	කාර්යක්ෂමතා කඩුම සමත් විය යුත්තේ කොපමණ වසර ගණනකට පෙරදී	කාර්යක්ෂමතා කඩුමලේ ස්වභාවය ලිඛිත පරික්ෂණය / වෘත්තීය පරික්ෂණය / සහතික පායමාලාව / ඔවුන්
I වන කාර්යක්ෂමතා කඩුම	III ග්‍රෑන්යට පන්වී වසර තුන (03) ක් ගන විමට පෙර	වාචික පරික්ෂණයක් සහ ප්‍රාගයෝගික පරික්ෂණයක්. (අමුණුම 01)
2 වන කාර්යක්ෂමතා කඩුම	II ග්‍රෑන්යට උසස්වී වසර තුන (03) ක් ගන විමට පෙර	වාචික පරික්ෂණයක් සහ ප්‍රාගයෝගික පරික්ෂණයක්. (අමුණුම 02)
3 වන කාර්යක්ෂමතා කඩුම	I ග්‍රෑන්යට උසස්වී වසර පහ (05) ක් ගන විමට පෙර	වාචික පරික්ෂණයක් සහ ප්‍රාගයෝගික පරික්ෂණයක්. (අමුණුම 03)

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වන්නේ කොපමණ කාලයකට වරක්ද? අවශ්‍යතාවය අනුව වසරකට රැක්වරුන්

8.3 කාර්යක්ෂමතා කඩුමුවලට අදාළ පරික්ෂණ පවත්වනු ලබන බලධාරයන් කුවරුන්ද?

- 1 වන කාර්යක්ෂමතා කඩුම  
 2 වන කාර්යක්ෂමතා කඩුම } ලේකම්, පළාත් කාමිකරම අමාත්‍යාංශය, බැස්නාහිර පළාත  
 3 වන කාර්යක්ෂමතා කඩුම

## 9 හාජා ප්‍රවීණතාවය

### 9.1

හාජාව	ලබා ගත යුතු ප්‍රවීණතාවය
රාජ්‍ය හාජාව	රාජ්‍ය හාජාවක් නොවන හාජා මාධ්‍යකින් සේවයට බැඳුනු තිළෙනු විසින් නියමිත රාජ්‍ය හාජා ප්‍රවීණතාවය පරිවාස කාලය තුළ ලබා ගත යුතුය.
අනෙක් රාජ්‍ය හාජාව	රාජ්‍ය පරිභාළන ව්‍යුවදේ 7/2007, 7/2007(1) අනුව පන්වීම් දින සිට වසර පහ (05) ක් ඇතුළත අදාළ මට්ටමේ හාජා ප්‍රවීණත්වය ලබා ගත යුතුය
සන්ධාන හාජාව (අදාළ වන්නේ නම් පමණි)	අදාළ නොවේ

## 10. සෞඛ්‍ය උසස් කිරීම.

### 10.1 මැයි පාලක තනතුරේ III වන සෞඛ්‍යයේ පිට II වන සෞඛ්‍යයට උසස් කිරීම.

#### 10.1.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම.

##### 10.1.1.1 සපුරාලිය යුතු පුදුසුකම

- i. පත්‍රීම යෝජිත කර තිබීම.
- ii. මි මැයි පාලක තනතුරේ III සෞඛ්‍යයේ අවම වශයෙන් වසර දහය (10) ක සත්‍රිය ගේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා උපයාගත යුතු සියලුම වැටුප් වර්ධක නියමිත දිනට උපයාගත තිබීම.
- iii. අනුමත කාර්ය සාධන ඇගයිල් පරිපාලිය අනුව උසස්වීමේ දිනට පෙරාතුව මු වසර දහය (10) ස් තුළ සංචුටුදායක මටවෙම් හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම.
- iv. උසස් කිරීමේ දිනට පුර්වායන්නම වසර පහ (05) තුළ සංචුටුදායක ගේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- v. අදාළ මටවෙම් අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවිණතාවය ලබාගත තිබීම.
- vi. පළමුවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමන්වී තිබීම.

##### 10.1.1.2 උසස් කිරීමේ තුමය

පුදුසුකම සපුරාලිය කරන නිලධාරයන් 11 සෞඛ්‍යයට උසස් කිරීම සඳහා පත්‍රීමේ බලධාරයා විසින් හඳුන්වා දෙනු ලැබූ ආකෘති පත්‍රය මතින් පත්‍රීමේ බලධාරයා එවත අදාළ නිලධාරයා විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට, පුදුසුකම පරික්ෂා කිරීමෙන් අනතුරුව, සුදුසුකම ලබන දිනය හා වසර දහය (10) ක සත්‍රිය ගේවා කාලය සම්පූර්ණ කළ දිනය යන දින අදාළකන් පැවත්ව එළඹින දින සිට ත්‍රියාන්මක වන පරිදි II සෞඛ්‍යයට උසස් කිරීම පත්‍රීමේ බලධාරයා විසින් සිදුකරනු ලැබේ. (ආකෘති පත්‍රය ආමුණුම 06)

### 10.1.2 මැයි පාලක තනතුරේ III වන සෞඛ්‍යයේ පිට II වන සෞඛ්‍යයට පුවිණෙම් කාර්ය සාධනය අනුව උසස් කිරීම.

##### 10.1.2.1 සපුරාලිය යුතු පුදුසුකම

- i. පත්‍රීම යෝජිත කර තිබීම.
- ii. මැයි පාලක තනතුරේ III සෞඛ්‍යයේ වසර භය (06) ක සත්‍රිය ගේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා උපයාගත යුතු සියලුම වැටුප් වර්ධක නියමිත දිනට උපයාගත තිබීම.
- iii. අනුමත කාර්ය සාධන ඇගයිල් පරිපාලිය අනුව උසස්වීමේ දිනට පෙරාතුව මු වසර භය (06) තුළම පුවිණෙම් කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම.
- iv. උසස් කිරීමේ දිනට පුර්වායන්නම වසර පහ (05) තුළ සංචුටුදායක ගේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- v. පළමුවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමන්වී තිබීම.
- vi. අදාළ මටවෙම් අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවිණතාවය නියමිත කාලය තුළදී ලබාගත තිබීම.

##### 10.1.2.2 උසස් කිරීමේ තුමය.

දහන පුදුසුකම සපුරාලන නිලධාරයන්ට පත්‍රීමේ බලධාරයා විසින් හෝ ඔහු විසින් බලය පවරනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලබන ලිඛිත අතිශය්‍යතාව පරික්ෂණයකට පෙනී සිටිය හැකිය. ඉන් සමන්වන්නන් විසින් නියමිත ආකෘති පත්‍රය අනුව පත්‍රීමේ බලධාරයා විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට පත්‍රීමේ බලධාරයා විසින් පුදුසුකම පරික්ෂා කරනු ලැබේ. අදාළ සෙසු අවශ්‍යතාවන්ද සම්පූර්ණ කර ඇති නිලධාරයන් පත්‍රීමේ දින සිට වසර භය (06) ස් සම්පූර්ණ වන දිනට ත්‍රියාන්මක වන පරිදි II සෞඛ්‍යයට උසස් කිරීම පත්‍රීමේ බලධාරයා විසින් සිදු කරනු ලැබේ. (ආකෘති පත්‍රය ආමුණුම 06)

## සටහන 01

- පුරියෙශ් කාර්ය සාධනය යටතේ උසස්වීම ලබාදීමේදී පවත්වනු ලබන අඩියෝග්‍යකා පරික්ෂණයන් සම්ත්‍රීම සඳහා අවම වශයෙන් ලක්ෂණ 60% ක් ලැබිය යුතුය. තවද, පුරියෙශ් කාර්ය සාධනය යටතේ උසස් කිරීමේ පරික්ෂණයට නිලධාරයෙකුට පෙනී සිටිය හැක්ෂක් එක් වරක් පමණි. පුරියෙශ් කාර්ය සාධනය යටතේ උසස් කිරීමේ විභාගය විකරකට එක් වරක් පමණක් පවත්වනු ලැබේ. (අඩියෝග්‍යකා පරික්ෂණය විෂය නිර්දේශය ඇමුණුම 04)
- නිලධාරයෙකුට පාලනය කළ නොහැකි විශේෂ හේතුවක් මත නියමිත දිනට පුරියෙශ් කාර්ය සාධනය යටතේ උසස් කිරීමේ පරික්ෂණයට පෙනී සිටිමට නොහැකි වූ අවස්ථාවන්හිදී පසුව පැවැත්වෙන අඩියෝග්‍යකා පරික්ෂණයට එම නිලධාරයාට පෙනී සිටිය හැක. එවැනි නිලධාරයෙකු පුරියෙශ් කාර්ය සාධනය යටතේ උසස් කිරීම සිදු කරන දිනය ලෙස යළුණුයේ එම විභාගය සමත් වූ දිනය වේ,

## 10.2 මැයි පාලක තනතුරේ II වන ලේඛියේ සිට I වන ලේඛියට උසස් කිරීම.

### 10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම.

#### 10.2.1.1. සපුරාලිය යුතු පුදුසුකම්

- මැයි පාලක තනතුරේ II ලේඛියේ අවම වශයෙන් වසර නවය (09) ක සත්‍ය ගැස්ව, කාලයක් සම්පූර්ණ කර තිබීම හා උපයාගන යුතු සියලුම වැටුප උපයාගන නිවිම.
- ii. පුර්වායන්නාතම වසර පහ (05) තුළ යෙළුම්දායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- iii. අනුමත කාර්ය සාධන ආශ්‍යීම් පරිපාලිය අනුව උසස්වීම දිනට පෙරානුව වූ වසර නවය (09) ස් තුළ යෙළුම්දායක මට්ටමේ හෝ රට් ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
- iv. අදවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමත්වී තිබීම.

#### 10.2.1.2 උසස් කිරීමේ ප්‍රමාණය

පුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් I ලේඛියට උසස් කිරීම සඳහා පත් කිරීම බලධාරයා විසින් යුතුවා දෙනු ලැබූ ආකෘති පත්‍රය මතින් පත්කිරීම බලධාරයා වටත ඉල්ලීමක් කරනු ලැබූ විට, පුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනුතුරුව, I ලේඛියට උසස් කිරීම පුදුසුකම් ලබන දිනය හා වසර නවය (09) ක සත්‍ය සේවා කාලය සම්පූර්ණ කළ දිනය යන දින දෙකක්න් පසුව රුළඹින දින සිට ත්‍රියාත්මක වන පරිදි පත්කිරීම බලධාරයා විසින් සිදු කරනු ලැබේ. (ආකෘති පත්‍රය ඇමුණුම 06)

## 10.2.2 මැයි පාලක තනතුරේ II වන ලේඛියේ සිට I වන ලේඛියට පුරියෙශ් කාර්ය සාධනය අනුව උසස් කිරීම.

### 10.2.2.1. සපුරාලිය යුතු පුදුසුකම්

- මැයි පාලක තනතුරේ II ලේඛියේ වසර අට (08) ක සත්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා උපයාගන යුතු සියලුම වැටුප වර්ධන නියමිත දිනට උපයාගන නිවිම.
- ii. උසස් කිරීම දිනට පුර්වායන්නාතම වසර පහ (05) තුළ යෙළුම්දායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- iii. අනුමත කාර්ය සාධන ආශ්‍යීම් පරිපාලිය අනුව උසස් විශේෂ දිනට පෙරානුව වූ වසර අට (08) තුළම පුරියෙශ් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
- iv. කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමත්වී තිබීම.

### 10.2.2.2 උසස් කිරීමේ තුළය.

පුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් සඳහා පත්‍රිකිරීම් බලධාරයා විසින් ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක් පවත්වනු ලබන අතර, එම ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයෙන් 50% හෝ රේට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා නිලධාරයන් II ශේෂීයට උසස් වි විසර අව (08) ස් සම්පූර්ණ වන දින සිට ක්‍රියාත්මක වන පරිදි I ශේෂීයට උසස්කිරීම් පත්‍රිකිරීම් බලධාරයා විසින් සිදු කරනු ලැබේ. (ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය විෂය නිර්ගේය ඇමුණුම 05)

### 10.3 මැයි පාලක තනතුරේ I වන ශේෂීයේ සිට විශේෂ ශේෂීයට උසස් කිරීම.

#### 10.3.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම.

##### 10.3.1.1 සපුරාලිය යුතු පුදුසුකම්

- I. උසස්කිරීම් සඳහා පුදුසුකම් ලබන දිනට මැයි පාලක තනතුරේ I වන ශේෂීයේ අවම විශයෙන් විසර නාවය (09) ක සත්‍යීය සේවා කාලයන් සම්පූර්ණ කර තිබීම හා උපයාගත යුතු සියලුම වැටුළු එකතුවක උපයාගත තිබීම.
- II. උසස් කිරීමේ දිනට පුරවායන්නාතම විසර පහ (05) තුළ සනුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- III. අනුමත කාර්ය සාධන ආයැත්ම පරිපාටිය අනුව උසස් විශේෂ දිනට ප්‍රාග්‍රැන්ඩ විසර නාවය (09) තුළම සනුවුදායක මටවෙම් හෝ රේට ඉහළ කාර්ය සාධනයක් පෙන්වාම කර තිබීම.
- IV. තුන්වන කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමන් වි තිබීම.

##### 10.3.1.2 උසස් කිරීමේ තුළය

පුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් විසින් නියමිත ආකෘති ප්‍රාග්‍රැන්ඩ ප්‍රාග්‍රැන්ඩ විසර ඉල්ලීමක් කරනු ලැබූ විට පත්‍රිකිරීම් බලධාරයා විසින් පුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනෙකුත් පුදුසුකම් ලබන දිනය හා විසර නාවය (09) ක සත්‍යීය සේවා කාලය සම්පූර්ණ කළ දිනය යන දින දෙකකන් පසුව එකතුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ශේෂීයේ උසස්කිරීම පත්‍රිකිරීම් බලධාරයා විසින් සිදු කරනු ලැබේ. (ආකෘති ප්‍රාග්‍රැන්ඩ 06)

## සටහන 02

- **සනුවුදායක සේවා කාලය**  
සනුවුදායක සේවා කාලයක් යනු රජයේ නිලධාරයෙකු විසින් කාර්යක්ෂමව හා අනාස්ථ්‍ය රාජකාරිය ඉවුම්කිරීම මගින්ද, සම්භාරිය යුතුව තීවු කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත්වීම මගින්ද, සේරිර කිරීම සඳහා අවශ්‍ය පුදුසුකම් සම්පූර්ණ කිරීම මගින්ද, එම කාලය තුළදී උපයාගත යුතුව තීවු සියලුම වැටුළු එකතුවක උපයාගත ඇත්තා මූ සහ බහු විසින් දුම්වල ලැබීය යුතු වරදක් සිදු නොකරන ලදා මූ කාල සිමාවක් වන්නේය.
- **සත්‍යීය සේවා කාලය**  
“සත්‍යීය සේවා කාලය” යනු ඡ්‍යෙක්ස තනතුරට අදාළ වැටුළු ලබමින් සහා වශයෙන්ම රාජකාරියෙහි යෙදී සිටි සේවා කාලය වේ. රජයෙන් අනුමත පුදුන තීවාඩු හැර සියලුම වැටුළු රේඛි තීවාඩු කාල පරිවෙශ්දයන් සත්‍යීය සේවා කාලය සඳහා ගණනය කරනු නොලබන්නේය.

- නියමිත දිනට

අදාළ කාර්යක්ෂමතා කඩුම සමන් විය යුතු දිනය “නියමිත දිනය” ලෙස අදහස් කෙරේ. ගෝනි උසස් විම වලදී නියමිත දිනට හෝ රේට පෙර කාර්යක්ෂමතා කඩුම සමන්වන නිලධාරයන්ට බදවාගැනීම පරිපාලනයේ සඳහන් පරිදි උසස් විම ලැබේමට හිමිකම ඇත. නියමිත දිනට සමන් නොවන නිලධාරයන්ගේ උසස් විම දිනය කාර්යක්ෂමතා කඩුම සමන්වීමට ප්‍රමාද වූ කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතුය. (රඳ :- වසර තුනකදී සමන් විය යුතු කාර්යක්ෂමතා කඩුම විසර හතරකින් සමන්වූවිසාන් වසර දහයකින් ලැබිය යුතු උසස්වීම ලැබේතුයේ වසර එකාලහකිනි.)

\* සංලක්ෂණය 01

පුවිශේෂ කාර්ය සාධනය ඇගයීමේ ක්‍රමවේදයක් රජය විසින් භාෂ්‍යවාදී ක්‍රියාත්මක කරන තෙක් දිනට ක්‍රියාත්මක වන වාර්ෂික කාර්ය සාධන ඇගයීමේ දී යතුවූදායක මට්ටමට වඩා ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම කරනු ලැබ ඇති තැනැත්තන්ට පුවිශේෂ කාර්ය සාධනය යටතේ උසස් කිරීම සඳහා ලිඛින අභියෝගාතා පරික්ෂණය / ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

11. තනතුරු වලට පන් කිරීම - අදාළ නොවේ.

11.1 පුදුසුකම්

තනතුර	පුදුසුකම්	නොරාගනු ලබන ආකාරය

(අවශ්‍ය වේ නම් ඇමුණුවක් භාවිතා කරන්න)

කොරිජ් දානා

12. ගරු ආශ්වුකාරතුමා විසින් පනවනු ලබන බස්නාහිර පලාත් සහ රාජ්‍ය සේවාකාරය පටිපාටික රින් සංශ්‍යාලයේ දැක්වෙන පොදු කොන්දේසි වලට පරිබාහිර වන්නාවූ කොන්දේසි :
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංශ්‍යාලයේ විධිවිධාන වලටද, බස්නාහිර පලාත් සහ මුදා රින් සංශ්‍යාලයටද, කළුන් කළ බස්නාහිර පලාත් සහාවේ ගරු ආශ්වුකාරතුමා විසින් පනවනු ලබන රෙගුලාසිවලට නොහැන් නියෝගවලටද, බස්නාහිර පලාත් රාජ්‍ය සේවා ආකාමිෂන් සහාව විසින් කළුන් කළ පනවනු ලබන වෙනත් රෙගුලාසි නොහැන් නියෝගවලටද, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝග වලටද, අනුව කටයුතු කළ යුතුය.
13. බස්නාහිර පලාත් සහ රාජ්‍ය සේවා ආකාමිෂන් සහා කාර්ය පටිපාටික රින් වල දැක්වෙන අර්ථ නිරූපන වලට පරිබාහිර වන්නාවූ අර්ථ නිරූපන කිසිවක් වෙනතාන් රේ සම්බන්ධයෙන් බස්නාහිර පලාත් රාජ්‍ය සේවා කාමිෂන් සහාව / බස්නාහිර පලාත් ගරු ආශ්වුකාරතුමා විමසා කටයුතු කරනු ඇත.
14. මෙම බදවාගැනීමේ පරිපාලනය විධිවිධාන සලකා නොමැති කරුණු සම්බන්ධයෙන් බස්නාහිර පලාත් ගරු ආශ්වුකාරතුමා, විමසා නීරණය කරනු ඇත.
15. ගෝනි ක්‍රමයට අන්තර්ග්‍රහණය

සකස් කළේ: අත්සන ..... 

නිරදේශ කර ඉදිරිපත් කරමි.

පරික්ෂා කළේ: .....  
(විෂය භාර මාන්ද්‍රික නිලධාරිය)

අත්සන .....  
(දෙපාර්තමේන්තු ප්‍රධාන)  
නම : ආර්.පී.මහින්දපාල  
තනතුර : පලාත් කාමිකරම අධ්‍යක්ෂ (ඒ.ප.),

නිල මුදාව

දිනය : 2013.04. 10

11

ආර්.පී. මහින්ද්‍රිල  
රජය් කාමිකරම ප්‍රධාන (විස්තරය)  
අංක 154.  
මිනින්දො සංඛ්‍යාල නීත්‍යාකෘති මිනින  
කොළඹ-07.

ගරු ආශ්වුකාරතුමා විසින් අනුමත කරන ලද දිනය : 2013.04.10  
විසින් අනුමත කරන ලද දිනය : 2013.04.10

යොමු අංකය: .斯. / දැනුවත් පිටපත

බස්නාලිර පලාත් කාමිකරම දෙපාර්තමේන්තුවේ හි මි මැයි පාලක තහතුර සඳහා යෝජිත මෙම බද්ධා ගැනීමේ  
පටිපාටිය අනුමත කිරීම නිර්දේශ කරමි.

අත්සන .....  
නම : එස්.ටී.කොමිකර

ලේකම  
කාමිකරම, ගොවිජන සංචිතය, සූෂ්‍ණ වාරිමාරුග,  
කර්මාන්ත හා පරිසර අමාන්ත්‍යය,  
බස්නාලිර පළාත්, කොමිකර,

අලුවල,

ඩාලියුව, ගොවිජන පාලැලය, කුතු වාරිමාරුග  
නිල මුහුදු පිළිගැන නෑ පේරේ ගම්පාය  
වියෙකින රාජා  
"ඉත්තු ආදිත්‍ය"  
උය 32, මුදල විකාශ ප්‍රකාශන මෙත,  
කොමු 07  
යොමු අංකය: 111311915

දිනය :- 2013.04.24

බස්නාලිර පලාත් කාමිකරම දෙපාර්තමේන්තුවේ හි මැයි පාලක තහතුර සඳහා යෝජිත මෙම බද්ධා ගැනීමේ  
පටිපාටිය අනුමත කිරීම නිර්දේශ කරමි.

ඩේ එම්. ඩී. රයන්ති විජේදාය  
ලාභ ප්‍රාන්තික නිර්මාණ පළාත  
32, කුමාර ප්‍රාදු එවක,  
කොමු 07.

අත්සන .....  
නම : .....  
ප්‍රධාන ලේකම (ඩ.ඩ.)

දිනය :- 2013. 07. 15

නිල මුහුදු

යොමු අංකය: 1141215185

බස්නාලිර පලාත් කාමිකරම දෙපාර්තමේන්තුවේ හි මැයි පාලක තහතුර තහතුර සඳහා එන මෙම බද්ධා  
ගැනීමේ පටිපාටිය බස්නාලිර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇත.

වී. රුජපත්ත  
ලේකම  
පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (ඩ.ඩ.)  
532/7, ආලුවලියල මාවිඛ,  
භාරුගේෂ්වර, කොළඹ - 05.

අත්සන .....  
නම : .....

ලේකම  
පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (ඩ.ඩ.)

නිල මුහුදු

දිනය:- 2013. 09. 12

යොමු අංකය: 1/1/4/244

බස්නාථිර පලාත් කැපිකර්ම දදාරකාගම්බාධිති මි මූද්‍රිත පාලක තහවුරු සඳහා වන මෙම බලධාරා ගැනීමේ පරීභාවය  
.....2013/09/17.....දින බස්නාථිර පලාත් ගරු ආණ්ඩුකාරණා විසින් අනුමත කර ඇත.

සුතිල් අධීච්චිත,  
ම.ප. ආණ්ඩුකාර ලේකම්  
ම.ප. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය  
-98/4, හැටිපෙළුව පාර,  
කොළඹ 05.

දිනය: 2013/09/17

අත්සන .....  
නම :

ආණ්ඩුකාර ලේකම

නිල මූදාව

පලමු කාර්යක්ෂමතා කඩුම සඳහා වන වාචික පරික්ෂණය සහ ප්‍රායෝගික පරික්ෂණය

1. පරික්ෂණයේ නම: බස්නාහිර පලාත් රාජ්‍ය ශේෂවයේ කාමිකරම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (අර්ධ සීල්පිය) සේවා ගණයේ මි මැයි පාලක තනතුරෙහි පලමු කාර්යක්ෂමතා කඩුම සඳහා වන වාචික පරික්ෂණය සහ ප්‍රායෝගික පරික්ෂණය


2. පරික්ෂණය සඳහා ලකුණු ලබා දෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන්

ලකුණු ලබා දෙන ලකුණු ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	සමත්වීම සඳහා සලකා බලනු ලබන අවම ලකුණු
වාචික පරික්ෂණය මි මැයි පාලනය පිළිබඳ දැනුම මැන බැලීම	60	50%
ප්‍රායෝගික පරික්ෂණය මි මැයි ගොළනි කිරීම	40	50%
මි මැයි ජනපදවල මැස්යන් හඳුනා ගැනීම සහ නඩත්තුව	20	
	20	

3. පරික්ෂණ මණ්ඩලය පත් කරනු ලබන බලධාරයා:  
මුද්‍රකම්, කාමිකරම අමානාංශය, බස්නාහිර පලාත
4. පරික්ෂණය පවත්වනු ලබන්නේ කොපමත කාල පිමාවකට වරක්ද යන වග:  
අවශ්‍යතාවය අනුව වසරකට එක් වතාවක්

සකස් කළේ: අන්යන.....  
(විෂයභාර නිලධාරීයා)

නම: එස්. එම්. ප්. මධුඛානි විපුලයෙනා  
තනතුර: කළමනාකරණ සභකාර  
දිනය: 2013.04. 08



අන්යන: .....  
දෙපාර්තමේන්තු ප්‍රධානය

නම: ආර්.පී.මණින්දාල  
තනතුර: පලාත් කාමිකරම අධ්‍යක්ෂ (ඒ.ප.)  
දිනය: 2013.04. 10

ආර්.පී. මණින්දාල  
ජාත්‍ය සාර්ථක අධ්‍යක්ෂ (විශ්වාසී)  
උග්‍ර 15-4.  
මෙම මත ප්‍රතිඵල ප්‍රතිඵල මිවිධ  
කොළඹ-07.

පරික්ෂා කළේ: අන්යන.....  
(විෂයභාර මාණ්ඩලීක නිලධාරීයා)

නම: එස්.ඒ.සදුනි ජරමිල  
තනතුර: පරිපාලන නිලධාරී  
දිනය: 2013.04. 08

දෙවන කාර්යක්ෂමතා කඩුම සඳහා වන වාචික පරික්ෂණය සහ ප්‍රායෝගික පරික්ෂණය

1. පරික්ෂණයේ නම: බස්නාහිර පලාත් රාජ්‍ය සේවයේ කාමිකරුම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (අර්ථ ගිල්පිය) ගෝවා ගණයේ මී මැයි පාලක තනතුරෙහි දෙවන කාර්යක්ෂමතා කඩුම සඳහා වන වාචික පරික්ෂණය සහ ප්‍රායෝගික පරික්ෂණය
2. පරික්ෂණය සඳහා ලකුණු ලබා දෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන්

ලකුණු ලබා දෙන ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	දෙපරිම ලකුණු ප්‍රමාණය	සමන්විම සඳහා සලකා බලනු ලබන අවම ලකුණු
වාචික පරික්ෂණය	60	50%
මී මැයි ජනපද හඳුනා ගැනීම සහ මී මැයි පාලනය පිළිබඳ තනතුරට පැවරෙන දැනුම පරික්ෂා කිරීම		
ප්‍රායෝගික පරික්ෂණය	40	50%
දුම් ගැස්සෙම්	20	
මී පැඩි නිස්සාරණය	20	

3. පරික්ෂණ මණ්ඩලය පත් කරනු ලබන බලධාරයා:  
දේශීල්පත්, කාමිකරුම අමානායාංශය, බස්නාහිර පලාත
4. පරික්ෂණය පවත්වනු ලබන්නේ කොපමණ කාල සීමාවකට වර්ජ්ද යන වග:  
අවශ්‍යතාවය අනුව විසරකට එක් වනාවක්

සකස් කළේ: අත්සන.....  
(විෂයභාර නිලධාරීයා)

නම: එස්. එම්. එ. මධුජානි විද්‍යාලයේනා  
තනතුර: කළමනාකරණ සභකාර  
දිනය: 2013.04.08

අත්සන: .....  
දෙපාර්තමේන්තු ප්‍රධානීකන

නම : ආර්.එ.මණින්ද්‍යාල  
තනතුර : පලාත් කාමිකරුම අධ්‍යක්ෂ (ඒ.ඒ.)  
දිනය: 2013.04.10

ආර්.එ.මණින්ද්‍යාල  
පළාත් කාමිකරුම අධ්‍යක්ෂ (එච්.ඒ.එ)  
දින: 154.  
මෙම පිටපත ප්‍රතික්‍රියා විට ප්‍රතික්‍රියා කිරීමෙහි මූල්‍ය  
කොටස: 07.

පරික්ෂා කළේ: අත්සන.....  
(විෂයභාර මාණ්ඩලීක නිලධාරීයා)

නම : එස්.එ.සදුනි පර්මිලා  
තනතුර : පරිපාලන නිලධාරී  
දිනය : 2013.04.08

නෙවන කාර්යක්ෂමතා කඩුම සඳහා වන වාචික හා ප්‍රායෝගික පරික්ෂණය


- පරික්ෂණයේ නම: බස්නාහිර පලාත් රාජ්‍ය සේවයේ කාමිකරම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (අර්ධ ගිල්පිය) සේවා ගණයේ මී මැයි පාලක තනතුමරණ නෙවන කාර්යක්ෂමතා කඩුම සඳහා වන වාචික හා ප්‍රායෝගික පරික්ෂණය
- පරික්ෂණය සඳහා ලකුණු ලබා ගැන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන්

ලකුණු ලබා ගැන ප්‍රධාන ක්ෂේත්‍ර	දෙපරිම ලකුණු ප්‍රමාණය	සම්පූර්ණ සඳහා යලකා බලනු ලබන අවම ලකුණු
වාචික පරික්ෂණය	50	50%
මී මැයි පාලනය පිළිබඳ ප්‍රායෝගික ප්‍රහාර පැවැත්වීම ගෙයද්ධාන්තික පිළිබඳ දැනුම		
ප්‍රායෝගික පරික්ෂණය	50	
මී මැයි පාලනය පිළිබඳ ප්‍රායෝගික ප්‍රහාර වක්‍රී පැවැත්වීමේ හැකියාව		

- පරික්ෂණ මණ්ඩලය පත්කරනු ලබන බලධාරයා: උරුකම, කාමිකරම අමාත්‍යාංශය, බස්නාහිර පලාත
- පරික්ෂණය පවත්වනු ලබන්නේ කොපමත කාල සිමාවකට වරක්ද යන විට: අවශ්‍යතාවය අනුව විසරකට එක් වනාවක්

සකස් කළේ: අන්තර්...   
(විෂයභාර නිලධාරීයා)

නම: එස්. එම්. එම්. මධුගානී විසුලසේන  
නොමු නොකරන සහකාර  
දිනය: 2013.04. 08

  
අන්තර්...  
දෙපාර්තමේන්තු ප්‍රධානය

නම: ආර්.එම්.මහින්දපාල  
නොමු නොකරන අධ්‍යක්ෂ (ඒ.ඩ.)  
දිනය: 2013.04. 10

ආර්.එම්.මහින්දපාල  
සෙවා නැවැස් ප්‍රධානය (විශාල)  
සෞද 154,  
මහවැය පාරුදා මෙයුම්මාව මාල  
කොළඹ-07.

පරික්ෂා කළේ: අන්තර්...   
(විෂයභාර මාණ්ඩල නිලධාරීයා)

නම: එස්.එම්.සඳුනී පර්මිලා  
නොමු නොකරන නිලධාරී  
දිනය: 2013.04. 08

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කාමිකරම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (අරධ හිල්පිය) සේවා ගණයේ මි මැයි පාලක තනතුරෙහි III වන ලේඛියේ සිට II වන ලේඛියට පුවිණේ කාර්ය සාධනයක් යටතේ උසස් කිරීම සඳහා වන ලිඛිත අඩියෝගාතා පරික්ෂණය.

1. විභාගයේ නම: බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කාමිකරම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (අරධ හිල්පිය) සේවා ගණයේ මි මැයි පාලක තනතුරෙහි දුව්‍යීයේ කාර්ය සාධනය යටතේ III වන ලේඛියේ සිට II වන ලේඛියට උසස් කිරීම සඳහා වන ලිඛිත අඩියෝගාතා පරික්ෂණය.

## 2. විභාගය පිළිබඳ විස්තර

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ ප්‍රමාණය	සමත් ලක්ෂණ
විෂයාත්මක ප්‍රශ්න පත්‍රය ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි	පැය 02	100	60%

3. ලිඛිත අඩියෝගාතා පරික්ෂණය පවත්වනු ලබන බලධාරයා:  
පත්කිරීම බලධාරයා හෝ මහු විසින් බලය පවරන ආයතනයක්.
4. පවත්වනු ලබන්නේ ගොඩමත කාල සිමාවකට වරක්ද යන වග:  
වසරකට එක්වරක්
5. විෂය නිර්දේශය

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
විෂයාත්මක ප්‍රශ්න පත්‍රය ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි	තනතුරට අදාළව මි මැයි පාලනය විෂයයට අදාළ බහුවරණ ප්‍රශ්න ආයතන සංග්‍රහයේ VII,VIII,XII පරිචේද සහ මුදල් රෙගුලාසි සංග්‍රහයේ V, XII පරිචේදයන්ට අදාළ බහුවරණ ප්‍රශ්න.

අත්ස් කළේ: අත්සන.....  
(විෂයාත්මක නිලධාරියා)

නම: එස්. එම්. ඩී. මධුගැනී විසුලදෙසා  
තනතුර: කළමනාකරණ සංඝාර  
දිනය: 2013.04.08

අත්සන: .....  
දෙපාර්තමේන්තු ප්‍රධානීය

නම : ආර්.පී.මහින්ද්‍රපාල  
තනතුර : පළාත් කාමිකරම අධ්‍යක්ෂ (ඒ.ඩ.)  
දිනය: 2013.04.10

ආර්.පී. මහින්ද්‍රපාල  
සෘජ්‍ය තාමින්ස් ප්‍රධානීය (විශාලී)  
ස්ථ 154,  
මිගලාව ස්වාධීන සාමාජික සංඝාර  
කොළඹ-07.

විෂය නිර්දේශය සිටින ප්‍රාථමික ප්‍රාථමික ප්‍රාථමික ප්‍රාථමික ප්‍රාථමික  
දිනය: 2013.04.08 දිනය: 2013.04.08  
විෂය නිර්දේශය සිටින ප්‍රාථමික ප්‍රාථමික ප්‍රාථමික ප්‍රාථමික  
දිනය: 2013.04.08 දිනය: 2013.04.08

ඇමුණුම 05

බස්නාහිර පලාත් රාජ්‍ය සේවයේ කාමිකරම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (අර්ධ ගිල්පිය) සේවා ගණයේ මි මැයි පාලක තනතුරේ II වන ගෞරීයේ සිට I වන ගෞරීයට පූරියෙන් කාර්ය සාධනයක් යටතේ උසස් කිරීම සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය.

1. විභාගයේ නම: බස්නාහිර පලාත් රාජ්‍ය සේවයේ කාමිකරම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (අර්ධ ගිල්පිය) සේවා ගණයේ මි මැයි පාලක තනතුරේ II වන ගෞරීයේ සිට I වන ගෞරීයට පූරියෙන් කාර්ය සාධනයක් යටතේ උසස් කිරීම සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය.
2. පරීක්ෂණය සඳහා ලකුණු ලබාදෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන්

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු	සමන්වීම සඳහා සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
මි මැයි පාලනය පිළිබඳ තොද්ධාන්තික දැනුම	100	50%

3. පරීක්ෂණ මණ්ඩලය පත් කරනු ලබන බලධාරයා:  
අල්කම්, කාමිකරම අමානායාගය, බස්නාහිර පලාත
4. පරීක්ෂණය පවත්වනු ලබන්නේ කොපමත කාල සිමාවකට වරක්ද යන වග:  
වසරකට එක්වරක්

සකස් කළේ: අන්සන.....  
(විෂයභාර නිලධාරීයා)

නම: එස්. එම්. ප්. මධුගානී විසුලසේන  
නනතුර: කළමනාකරණ සභකාර  
දිනය: 2013.04.08

අන්සන: .....  
දෙපාර්තමේන්තු ප්‍රධානීයා

නම: ආර්.එම්.මතින්දාල  
නනතුර: පලාත් කාමිකරම අධ්‍යක්ෂ (ඒ.ඩ.)  
දිනය: 2013.04.10

පරීක්ෂා කළේ: අන්සන. .....  
(විෂයභාර මාණ්ඩලික නිලධාරීයා)

නම: එස්.එම්.යදුනි පර්මිලා  
නනතුර: පරිපාලන නිලධාරී  
දිනය: 2013.04. 08

ආර්.එම්.මතින්දාල  
රුවන් තාම්ප්‍රේල් ප්‍රධානීය (විෂයභාර)  
දින: 154.  
මිනින්දො ප්‍රාන්ත මාධ්‍ය මාධ්‍ය මෙහෙ  
කොළඹ-07.

## ග්‍රේනි උසස්වීම ලබාගැනීම සඳහා වූ අයදුම්පත්‍රය

## 1. නිලධාරයා පිළිබඳ තොරතුරු

- 1.1 අයදුම්කරුගේ සම්පූර්ණ නම : .....
- 1.2 ගැඹුම්පත් අංකය : .....
- 1.3 සේවා සේවානය සහ එකී උපිනය : .....
- 1.4 අයත්වන සේවය හා තහතුර : .....
- 1.5 අයත්වන සේවා ගණය හා ග්‍රේනිය : .....

## 2. පත්‍රිම පිළිබඳ තොරතුරු

- 2.1 පත්‍රිම දිනය : .....
- 2.2 පත්‍රිම සේවා කළ දිනය : .....
- 2.3 සමත් වූ කාර්යක්ෂමතා කඩුම හා සමත් දිනය :

සමත් වූ කාර්යක්ෂමතා කඩුම	සමත්වීය යුතු දිනය	සමත් වූ දිනය

- 2.4 සමත් වූ භාජා ප්‍රවිණතා මට්ටම හා සමත් දිනය :

සමත් වූ භාජා ප්‍රවිණතා මට්ටම	සමත්වීය යුතු දිනය	සමත් වූ දිනය

## 3. උසස් වීමට අදාළ තොරතුරු

- 3.1 උසස් වීමට අපේක්ෂිත ග්‍රේනිය : 11/1 / ටීයේ
- 3.2 උසස් වීමට අපේක්ෂිත ධාරාව : සාමාන්‍ය / යුවිලයි
- 3.3.1 අවශ්‍ය සත්‍රිය සේවා කාලය සම්පූර්ණ කර තිබේද? ඔවුන් / නැත.
- 3.3.2 සත්‍රිය සේවා කාලය සම්පූර්ණ කළ දිනය : .....
- 3.3.3 අපේක්ෂිත සත්‍රිය සේවා කාලය තුළ සතුවුදායක මට්ටමෙන් හෝ රිට ඉහළ මට්ටමෙන් කාර්ය භාවිතයෙන් පෙන්වුම කර තිබේද?
- ඔවුන් / නැත.

- 3.3.4 නියමිත වැටුප් වර්ධක සියල්ල උපයාගෙන තිබේද? ..... ඔවුන් / නැත.  
උසස්වීමට පූර්වායන්න පස් වහර තුළ සැවුම් කාලයක් සම්පූර්ණ කර  
තිබේද?
- 3.3.5 විනය දූෂ්චරණ ලබා තිබේද?
- 3.3.6 සුරියෙකු කාර්ය සාධනය යටතේ වූ ලිඛිත විභාගය සමඟ් වූ දිනය :
- 3.3.7 විභාගයේදී ලබා ගත් ලකුණු ප්‍රමාණය : .....
- 3.3.8 සුරියෙකු කාර්ය සාධනය යටතේ වූ ලිඛිත විභාගයට පෙනී සිටි වාර ගණන : .....
- 3.3.9 නියමිත දිනට සුරියෙකු කාර්ය සාධනය සඳහා වූ අභියෝගයකා පරික්ෂණය සමඟ්වීමට නොහැකි  
ප්‍රශ්නය නම් රේඛා ජ්‍යෙෂ්ඨ ප්‍රශ්නය නම් රේඛා : .....

#### 4. අයදුම්කරුගේ ප්‍රකාශය

ඉහත සඳහන් සියලු තොරතුරු සහා නිවැරදි බවත්, මා හට විරුද්ධව නොහිමි විනය පරික්ෂණයක් නොමැති  
බවත් ..... දින සිට සාමාන්‍ය කාර්යසාධනය/ සුරියෙකු කාර්යසාධනය යටතේ 11/ 1/ විගණක  
ප්‍රශ්නයට උසස් වීමට අදාළ සුයුෂුකම් සපුරා ඇති බවත් සහතික කරමි.

දිනය : .....  
නිලධාර්යාගේ අත්සන

#### 5. දෙපාර්තමේන්තු ප්‍රධානයේ නිර්දේශය

ඉහත සඳහන් සියලු තොරතුරු සහා නිවැරදි බවත්, ඉහත නම් සඳහන්

..... මහතා/ මිය/ මෙන්ම ගෙවීම් ගෙවීම් ගණනය .....  
ප්‍රශ්නයට සාමාන්‍ය කාර්ය සාධනය/ සුරියෙකු කාර්ය සාධනය යටතේ උසස් කිරීම සඳහා වූ සියලු කරුණු  
සම්පූර්ණ කර ඇති බවත්, සැකිමකට පස් වෙමි. ඒ අනුව එම නිලධාර්ය ඉහත ප්‍රශ්නයට උසස් කිරීම නිර්දේශ කරමි.

අත්සන .....

නිල මූලාව .....

6. අමාත්‍යාංශ උපකමීතේ නිර්දේශය

දද්‍යාර්කමෙන්තු ප්‍රධාන විසින් ඉහතින් දක්වා ඇති කරුණු නිවැරදි බවත්/ නිවැරදි නොවන බවත්, ඒ අනුව ඉහත නිර්දේශය හා එකඟ වන බවත්/ නොවන බවත් කාරුණිකව දන්වම්.

අත්‍යන්තර .....

නිල මුදාව .....

7. ප්‍රධාන උපකමීතේ නිර්දේශය

ඉහත සඳහන් පියපු නොරුරු සත්‍ය හා නිවැරදි බවත්, ඒ අනුව .....  
මහතා/ මිය/මෙනාවිය ..... සේවා ගණයේ ..... ජ්‍යෙෂ්ඨ යාමානාය කාර්ය සාධනය/  
පුරිමිකී කාර්ය සාධනය යටතේ ..... දින පිට උගස් කිරීම නිර්දේශ කර ඉදිරිපත් කරමි.

අත්‍යන්තර .....

නිල මුදාව .....